

## 6.0: සාර්ව ආර්ථික සමතුලිතය තීරණය වහා ආකාරය විග්‍රහ කරයි.

### 6.1 : සාර්ව ආර්ථික සමතුලිතය සහ අකමතුලිතය විග්‍රහ කරයි.

- සාර්ව ආර්ථික සමතුලිතය යන්න අර්ථ දක්වයි.
- සාර්ව ආර්ථික අස්ථ්‍රාධිතාව යන්න අර්ථ දක්වයි.
- සාර්ව ආර්ථික සමතුලිතය ඉදිරිපත් කළ හැකි විකල්ප ප්‍රවේශ පැහැදිලි කරයි.


#### සාර්ව ආර්ථික සමතුලිතය

- සමස්ත නිමැවුමේ වටිනාකමට සමාන සමස්ත ඉල්ලුමක් පවතින අවස්ථාව සාර්ව ආර්ථික සමතුලිතය ලෙස හැඳින්වේ. මෙහි දී සමස්ත ඉල්ලුම සපුරාලීමට සමත් සමස්ත සැපයුමක් පවතී.
- ආර්ථික සමතුලිතයේ දී සමස්ත නිමැවුමන් සමස්ත සේවානියුක්ති මට්ටමන් උච්චාවචනය නොවී පවත්නා මට්ටමහි ම පවතී.
- සමස්ත ඉල්ලුම සපුරාලීමට සමත් සමස්ත සැපයුමක් ඇති නොවන අවස්ථාව සාර්ව ආර්ථික අසමතුලිතය යි. මෙහි දී සමස්ත නිමැයුමන් සමස්ත සේවානියුක්ති මට්ටමන් උච්චාවචනය වේ.
- සාර්ව ආර්ථික සමතුලිතය ඉදිරිපත් කළ හැකි ප්‍රවේශ පහත සඳහන් වේ.
  1. සමාභාර ආදයම = සමාභාර වියදම් ප්‍රවේශය (Y=E)
  2. කාන්දු වීම = විදීම ප්‍රවේශය (W=J)
  3. සමාභාර ඉල්ලුම = සමාභාර සැපයුම ප්‍රවේශය (AD=AS)
- කිසියම් කාලපරිච්ඡේදයක් තුළ සමස්ත ආදායම සමස්ත වියදමට සමාන වීම යන කොන්දේසිය මත සාර්ව ආර්ථික සමතුලිතය තීරණය වීම සමාභාර ආදායම වියදම් ප්‍රවේශය තුළින් සිදු වේ.
- කිසියම් කාලපරිච්ඡේදයක් ඇතුළත ආර්ථිකයේ ආදායම් වෘත්තාකාර ප්‍රවාහයෙන් පිටවීම් (කාන්දු වීම) එකතු වීම්වලට (විදීම) සමාන වීම යන කොන්දේසිය මත සාර්ව ආර්ථික සමතුලිත තීරණය වීම කාන්දු වීම හා විදීම ප්‍රවේශය තුළින් සිදු වේ.
- කිසියම් කාල පරිච්ඡේදයක් තුළ ආර්ථිකයේ සමාභාර ඉල්ලුම (AD) සමාභාර සැපයුම (AS) ට සමාන වීම යන කොන්දේසිය මත සාර්ව ආර්ථික සමතුලිතය තීරණය වීම සමාභාර ඉල්ලුම සැපයුම ප්‍රවේශය තුළින් සිදු වේ.
- සමාභාර ඉල්ලුම (AD) සමන්විත වන්නේ පෙද්ගලික පරිභෝෂනය (C), රාජ්‍ය පරිභෝෂනය (G), ආයෝජනය (I) සහ ගුද්ධ අපනායන (X-M) යනාදිය සඳහා කෙරෙන හාන්ධ හා සේවා ඉල්ලුමෙනි.

- එය පහත පරිදි ඉදිරිපත් කළ හැකි ය.

$$AD = C + I + G + (X - M)$$

- මෙම අනුව ආර්ථිකයක සමාභාර ඉල්ලුම සමාභාර සැපයුමට සමාන වන අවස්ථාවේ දී සාර්ව ආර්ථික සමතුලිතය තීරණය වේ. එය පහත සඳහන් ආකාරයට ප්‍රස්තාර සටහනෙන් ඉදිරිපත් කළ හැකි ය.



## 6.2 : සමාභාර වියදමේ සංරචක විග්‍රහ කරයි.

- සමාභාර වියදමේ සංරචක පැහැදිලි කරයි.
- පරිසේෂන ශ්‍රීතය අර්ථ දක්වයි.
- පරිසේෂන ශ්‍රීතය ඇසුරින් ස්වායත්ත පරිසේෂනය හා ආන්තික පරිසේෂන නැමියාව විස්තර කරයි.
- ස්වායත්ත පරිසේෂනය හා ආන්තික පරිසේෂන නැමියාව ප්‍රාස්තාරික ව නිරුපණය කරයි.
- කුවුම්බ පරිසේෂන වියදම් හා කුවුම්බ ඉතරුම් අතර සම්බන්ධතාව සම්කරණය හා ප්‍රාස්තාර ඇසුරෙන් විමසයි.
- ඉතුරුම් ශ්‍රීතය අර්ථ දක්වයි.
- ඉතුරුම් ශ්‍රීතය ඇසුරෙන් නිර්-ඉතුරුම් හා ආන්තික ඉතුරුම් නැමියාව විස්තර කරයි.
- නිර්-ඉතුරුම් හා ආන්තික ඉතුරුම් නැමියාව ප්‍රාස්තාරික ව නිරුපණය කරයි.
- සාමාන්‍ය පරිසේෂන නැමියාව හා සාමාන්‍ය ඉතුරුම් නැමියාව ප්‍රාස්තාර ඇසුරෙන් විමසයි.
- ආයෝජන වියදම්, රජයේ මිල දී ගැනීම සහ ගුද්ධ අපනයන හඳුන්වයි.
- ස්වායත්ත ආයෝජන වියදම් සහ රජයේ මිල දී ගැනීම ප්‍රාස්තාරික ව නිරුපණය කරයි.

### සමාභාර වියදම

- කිසියම් කාලපරිච්ඡේයක් තුළ ආර්ථිකයේ කාරකයන් හාන්චි සහ සේවා මිල දී ගැනීම සඳහා වැය කරනු ලබන වියදම් සමාභාර වියදම් ලෙස හැඳින්වේ.

### සමාභාර වියදමට අයන් සංරචක

- පරිසේෂන වියදම (C)

- ආයෝජන වියදම (I)
- රජයේ මිල දී ගැනීම (G)
- ඉද්ධ අපනයන Nx(X-M)

### පරිහෝජන වියදම (C)

- කුටුම්බ විසින් පරිහෝජන සඳහා අවශ්‍ය හා සේවා මිලදී ගැනීමට දරන වියදම කුටුම්බ පරිහෝජන වියදම් වේ.
- මෙම සම්බන්ධතාව ශ්‍රීතාත්මක ව පහත පරිදි දුක්විය හැකි ය.

$$C = \text{පෙළද්ගලික පරිහෝජන වියදම}$$

$$Yd = \text{වැය කළ හැකි ආදායම}$$

$$C = f(yd)$$

- වැය කළ හැකි ආදායම හා පරිහෝජනය අතර අනුලෝධ සම්බන්ධතාවක් පවතින බැවින් පරිහෝජන ශ්‍රීතය පහත ලෙස දුක්විය හැකි ය.

$$C = \text{කුටුම්බ පරිහෝජන වියදම}$$

$$a = \text{ස්වායත්ත පරිහෝජනය}$$

$$b = \text{ආන්තික පරිහෝජන නැමියාව}$$

$$Yd = \text{වැය කළ හැකි ආදායම}$$

$$C = a + b yd$$

- පරිහෝජන ශ්‍රීතයේ "a" සංග්‍රහකයෙන් පෙන්වුම් කරනුයේ ස්වායත්ත පරිහෝජනය සි. ආදායම ඉහා අවස්ථාවේ දී සිදු වන පරිහෝජන වියදම් ස්වායත්ත පරිහෝජනය සි. එනම් ආදායම් බලපෑමකින් තොර ව සිදු කරන පරිහෝජනය සි.

### ආන්තික පරිහෝජන නැමියාව (MPC)

- පරිහෝජන ශ්‍රීතයේ "b" සංග්‍රහකයෙන් පෙන්වුම් කරනුයේ ආන්තික පරිහෝජන නැමියාව සි. ආන්තික පරිහෝජන නැමියාව (MPC) යනු වැය කළ හැකි ආදායම වෙනස් වීමට සාපේෂු ව පරිහෝජනයේ වෙනස් වන අනුපාතය සි. එනම් ආදායම එක ඒකකයකින් වෙනස් වන විට පරිහෝජනය කොපමණ ප්‍රමාණයකින් වෙනස් වේ ද යන්න සි.
- ආන්තික පරිහෝජන නැමියාව පහත ලෙස ගණනය කළ හැකි ය.

$$b = (\text{MPC}) = \frac{\Delta C}{\Delta Y}$$


$$\Delta C = \text{පරිහෝජනයේ වෙනස්ලීම}$$

$$\Delta Y = \text{ආදායමේ වෙනස්ලීම}$$

$$\bullet \quad \text{ආන්තික පරිහෝජන නැමියාව} = \frac{\text{පරිහෝජනයේ වෙනස}}{\text{ආදායමේ වෙනස}}$$

- පරිභෝෂන ක්‍රිතය හා සම්බන්ධ පරිභෝෂන රේඛාව හා ආන්තික පරිභෝෂන නැමියාව ලබා ගන්නා ආකාරය පහත ප්‍රස්ථාර සටහනේ දක්වේ.

පරිභෝෂන වියදම (C)



- පරිභෝෂන රේඛාවේ බැවුම  $\frac{\Delta C}{\Delta Y}$  වලින් පෙන්වුම් කෙරෙන්නේ ආන්තික පරිභෝෂන නැමියාව යි (MPC).

### කුටුම්බ ඉතුරුම්

- වැය කළ හැකි ආදායමෙන් පරිභෝෂනය තොකරන කොටස කුටුම්බ ඉතුරුම් ය. ඉතුරුම් රඳා පවතින්නේ පහත පරිදි වැය කළ හැකි ආදායම මත ය. මෙය ක්‍රිතාත්මක ව පහත පරිදි වේ.

$$S = \text{කුටුම්බ ඉතුරුම්}$$

$$Y = \text{ආදායම}$$

$$C = \text{පරිභෝෂන වියදම්}$$

- ඉහත ක්‍රිතයට පරිභෝෂන ක්‍රිතය ආදේශ කළ පසු ලැබෙන ඉතුරුම් ක්‍රිතය පහත පරිදි වේ.

$$S = Y - C$$

$$S = Y - (a + bYd)$$

$$S = Y - a - bYd$$

$$S = -a + (1 - b) Yd$$

### නිර්-ඉතුරුම් (සම් ඉතුරුම්)(-a)

- නිර්-ඉතුරුම් යනු ඉන්න ආදායම් මට්ටමක දී හට ගන්නා පරිභෝෂන වියදම් වේ. පරිභෝෂන වියදම් වැය කළ හැකි ආදායමට සමාන වන තුරු පවතින්නේ නිර්-ඉතුරුම් ය. ආදායම් ඉන්න අවස්ථාවල දී කිහින් රස්කර ගත් ඉතුරුම් යොදාගෙන පරිභෝෂන කරයි. ඉතුරුම් පහළ වැටෙන නිසා එම තත්ත්වය නිර්-ඉතුරුම් ලෙස හැඳින්වේ.

### ආන්තික ඉතුරුම් නැමියාව(MPS)


- ආන්තික ඉතුරුම් නැමියාව යනු වැය කළ හැකි ආදායමේ වෙනස් වීමට සාහේකු ව ඉතිරි කිරීම් වෙනස් වන අනුපාතය යි. එනම් ආදායම එක් ඒකකයකින් වෙනස් වන විට ඉතුරුම් කොපමණ ප්‍රමාණයකින් වෙනස් වේ ද යන්නයි.

- ආන්තික ඉතුරුම් නැමියාව පහත ලෙස ගණනය කෙරේ.

$$\text{ආන්තික ඉතුරුම් නැමියාව} = \frac{\text{දුනීර කිරීම්වල වෙනස}}{\text{ආදායම් වෙනස}}$$

$$(1-b) = (\text{MPC}) = \frac{\Delta S}{\Delta Y}$$

- ඉතුරුම් සිතය සම්බන්ධ ඉතුරුම් වතුය හා ඒ ඇසුරෙන් ආන්තික ඉතුරුම් නැමියාව ලබා ගන්නා ආකාරය පහත ප්‍රස්ථාර සටහනෙහි දැක්වේ.



$$\text{ନିର୍ଦ୍ଦେଶନ୍ : } C = 200 + 0.8 Yd$$

$$S = -200 + 0.2 Yd$$

$$\text{ଓତ୍ତର୍ମୀ ଦୂନ୍ୟ ବନ ଅବସ୍ଥାରେ } \text{ ଓ ଆଧ୍ୟାତ୍ମି } S = (-200) + 0.2 Yd$$

$$Y = 1000$$

එම ආදායම මට්ටමේ දී මුළු පරිභේදනය (C) = 200 + 0.8Y

Y වලට 1000 ආදේශ කිරීමෙන්

C = 1000

- ප්‍රස්තාර සටහනේ ගුන්‍ය ඉතුරුම් වන අවස්ථාවේ දී ආදායම (Y) එම ආදායම මට්ටමේ දී පරිභෝෂනයට සමාන වේ. පරිභෝෂන ක්‍රිතයේ බැඳුමේ අගයේ සහ ඉතුරුම් ක්‍රිතයේ බැඳුමේ අගයේ එකතුව එකට සමාන වේ.


$$MPC + MPS = 1$$

$$\left. \begin{array}{l} MPC = 0.8 \\ MPS = 0.2 \end{array} \right\} = 1$$

$$\text{නිදුසුන් :- } C = 100 + 0.8Y$$

$$S = -100 + 0.2Y$$

- සහා ඉතුරුම් ස්වායත්ත පරිභෝෂනයට සමාන වේ.
- ඉතුරුම් ශ්‍රී පහත පරිදි ප්‍රස්ථාර සටහනකින් දක්වා හැකි ය.



### සාමාන්‍ය පරිභෝෂන නැමියාව (APC)

- වැය කළ හැකි ආදායම ( $Y_d$ ) සහ මූල්‍ය පරිභෝෂනය අතර අනුපාතය සාමාන්‍ය පරිභෝෂන නැමියාව (APC) වේ. වැය කළ හැකි මූල්‍ය ආදායමෙන් කොපමණ ප්‍රමාණයක් පරිභෝෂනයට යොදාගන්නේ ද යන්න සාමාන්‍ය පරිභෝෂන නැමියාවෙන් ප්‍රකාශ වේ.
- සාමාන්‍ය පරිභෝෂන නැමියාව පහත ලෙස ගණනය කළ හැකි ය.

$$\text{සාමාන්‍ය පරිභෝෂන නැමියාව} = \frac{\text{පරිභෝෂනය වියදුම්}}{\text{වැය කළ හැකි ආදායම}}$$


$$APC = \frac{C}{Y_d}$$

### සාමාන්‍ය ඉතුරුම් අනුපාතය (APS)

- මූල්‍ය ඉතුරුම් සහ මූල්‍ය ආදායම අතර අනුපාතය සාමාන්‍ය ඉතුරුම් අනුපාතය වේ. මූල්‍ය ආදායමෙන් කොපමණ ප්‍රමාණයක් ඉතුරුම්වලට යොදවන්නේ ද යන්න සාමාන්‍ය ඉතුරුම්


නැමියාවෙන් (APS) ප්‍රකාශ වේ. ඉතුරුම් ප්‍රමාණය එම අවස්ථාවේ වැය කළ හැකි ආදායමෙන් බෙදීමෙන් සාමාන්‍ය ඉතුරුම් නැමියාව (APS) ගණනය කළ හැකි ය.

- සාමාන්‍ය පරිභෝෂන නැමියාව සහ සාමාන්‍ය ඉතුරුම් නැමියාව පහත වගුව හා ප්‍රස්තාර සටහන ඇසුරින් ගණනය කළ හැකි ය.



### ආයෝජන වියදම (I)

- ආයෝජනය වියදම ආදායම මත තීරණය නොවන ස්වායත්ත වියදමක් ලෙස උපකල්පනය කෙරෙන නිසා ආයෝජන වියදම් රේඛාව තීරස් අක්ෂයට සාමාන්තර සරල රේඛාවක් සේ පිහිටියි.
- මෙය පහත පරිදි ප්‍රස්තාර සටහනකින් දැක්විය හැකි ය.



- આයෝජන වකුයේ බැංචුම ගුනා අගයක් ගති. ආර්ථිකයේ ආයෝජනය විදීම්වලට අයත් සංරච්ඡකයකි.

### රජයේ මිල දී ගැනීම් (G)

- රාජු මිල දී ගැනීම්(G) ද ආදායම මත තීරණය නොවන ස්වායත්ත වියදමක් ලෙස උපකළුපනය කෙරෙන නිසා ස්වායත්ත වියදමකි. රාජු මිලදී ගැනීම්වලට නිදුසුන් ලෙස ජාතික ආරක්ෂාව, අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහණය වැනි රාජු සේවා පවත්වාගෙන යාමට කරන වියදම් දැක්විය හැකි ය. මූල්‍ය රාජු මිල දී ගැනීම් හාන්ඩ් හා සේවා මිල දී ගැනීමට කරන ලද වියදම් සහ රාජු සංක්‍රාම වියදම්වලින් සමන්විත වේ. විශ්‍රාම වැටුප් සහ පොහොර සහනාධාර සංක්‍රාම වියදම්වලට නිදුසුන් වේ.
- රාජු මිල දී ගැනීම් වකුය පහත පරිදි දැක්විය හැකි ය.



### ශුද්ධ අපනයන Nx(X-M)

- අපනයන සහ ආනයනය අතර වෙනස ගුද්ධ අපනයනය සි.(X-M)
- ගුද්ධ අපනයනය සමස්ත ඉල්ලුම් සංරච්ඡකයකි.
- ගුද්ධ අපනයන ජාතික ආදායම මත තීරණය නොවේ. එය ස්වාධීන විව්‍යායකි.
- ආර්ථිකයේ ආනයන ජාතික ආදායම මත තීරණය වන අතර ජාතික ආදායම ගුනා අවස්ථාවක දී වුව ද සමහර හාන්ඩ් ආනයනය කිරීමට සිදු වේ.

### 6.3 : ව්‍යවිධ ඔක්සේ කාර්ව ආර්ථික සමත්මුළුතය විශ්ලේෂණය කරයි.

- සමාභාර ආදායම = සමාභාර වියදම් ප්‍රවේශය හරහා සාර්ව ආර්ථික සමත්මුළුතය තීරණය වන ආකාරය සංඛ්‍යා ලේඛන ඇසුරින් ඉදිරිපත් කරයි.
- සමාභාර ආදායම = සමාභාර වියදම් ප්‍රවේශය මගින් සාර්ව ආර්ථික සමත්මුළුතය තීරණය වන ආකාරය ප්‍රස්තාර ඇසුරින් ඉදිරිපත් කරයි.
- සමාභාර ආදායම = සමාභාර වියදම් ප්‍රවේශය මගින් සාර්ව ආර්ථික සමත්මුළුතය තීරණය වන ආකාරය සම්කරණ ඇසුරින් ඉදිරිපත් කරයි.
- කාන්දු වීම් = විදීම් ප්‍රවේශය මගින් සාර්ව ආර්ථික සමත්මුළුතය තීරණය වන ආකාරය සංඛ්‍යා ලේඛන ඇසුරින් ඉදිරිපත් කරයි.
- කාන්දු වීම් = විදීම් ප්‍රවේශය මගින් සාර්ව ආර්ථික සමත්මුළුතය තීරණය වන ආකාරය ප්‍රස්තාර ඇසුරින් ඉදිරිපත් කරයි.

- කාන්දු වීම = විදිම් ප්‍රවේශය මගින් සාර්ව ආර්ථික සමතුලිතය තීරණය වන ආකාරය සම්කරණ ඇසුරින් ඉදිරිපත් කරයි.

### **සමාභාර ආදායම = සමාභාර වියදම් ප්‍රවේශය**

- ආර්ථිකයක් සාර්ව ආර්ථික සමතුලිතයට පත් වන විට සමස්ත ආදායම (Y) සමාභාර වියදමට (E) සමාන වේ.
- Y වලින් අදහස් වන්නේ සමස්ත නිමැවුම(සමස්ත ආදායම)යි.
- ආර්ථිකයක සමස්ත වියදම(E) කුවුම්බ පරිසේෂනය (C), ආයෝජන වියදම (I), රාජ්‍ය මිලදී ගැනීම (G) සහ ගුද්ධ අපනයනවලින් (X-M) සමන්වීත ය.


$$\boxed{E = C+I+G+ (X-M)}$$

- සමාභාර ආදායම = සමාභාර වියදම් ප්‍රවේශය හරහා සාර්ව ආර්ථිකයක සමතුලිතය තීරණය වන ආකාරය පහත දුක්වෙන සංඛ්‍යා වගුව මගින් ඉදිරිපත් කළ හැකි ය.

ආදායම (Y)	වැය කළ හැකි ආදායම (yd)	පරිසේෂනය (C)	ආයෝජනය (I)	රාජ්‍ය වියදම (G)	අපනයනය (X)	ආනයනය (M)	ගුද්ධ අපනයන (X-M)	සමස්ත වියදම (E)
0	-250	400	200	300	200	300	-100	800
2000	1750	2000	200	300	200	300	-100	2400
4000	3750	3600	200	300	200	300	-100	4000
6000	5750	5200	200	300	200	300	-100	5600
8000	7750	6800	200	300	200	300	-100	7200
10000	9750	8400	200	300	200	300	-100	8800

- ඉහත සංඛ්‍යා වගුව අනුව රු.මි.4000 ආදායම මට්ටම දී සමස්ත වියදමේ වටිනාකම සමස්ත ආදායමට සමාන වන නිසා සාර්ව ආර්ථික සමතුලිතය රු.මි. 4000 ආදායම මට්ටම දී සිදු වේ. මෙහි දී ආර්ථිකයේ සමස්ත ඉල්ලුමට සරිලන සමස්ත නිෂ්පාදනයක් ඇති වේ.
- අනෙකුත් සැම ආදායම මට්ටමක දී ම සමස්ත වියදමේ වටිනාකම සමස්ත ආදායමට සමාන නොවන නිසා සාර්ව ආර්ථික සමතුලිතයක් සිදු නොවේ.

- සමාභාර ආදායම = සමාභාර වියදම් ප්‍රවේශය හරහා සාර්ව ආර්ථිකයක සමතුලිතය තීරණය වන ආකාරය පහත දැක්වෙන ප්‍රස්තාර සටහන මගින් ඉදිරිපත් කළ හැකි ය.



- ඉහත ප්‍රස්තාර සටහනේ සමස්ත වියදම (E) සිරස් අක්ෂයෙන් දක්වෙන වන අතර වැය කළ හැකි ආදායම (Yd) තීරස් අක්ෂයෙන් දක්වයි.
- ඉහත ප්‍රස්තාර සටහනේ සමතුලිත ආදායම් වියදම් රේඛාව (අංශක 45° රේඛාව) මූල ලක්ෂයෙන් ආරම්භ වී වමේ සිට දකුණට ඉහළට බැවුම් වේ.
- එම ප්‍රස්තාර සටහනේ a ලක්ෂයේ දී සමස්ත ආදායම (Y) සමස්ත වියදම (E) සමාන වී ඇත. ඒ අනුව සමතුලිත නිමැවුම් මට්ටම 4000කි.
- සමාභාර ආදායම = සමාභාර වියදම් ප්‍රවේශය මගින් සාර්ව ආර්ථික සමතුලිතය තීරණය වන ආකාරය සම්කරණ ඇසුරින් පහත පරිදි ඉදිරිපත් කළ හැකි ය.

$$Y = E$$

$$E = C + I + G + (X-M)$$

නිදිසුන්

$$\text{පරිඛෝජන ග්‍රිතය} \quad (C) = (C = 600 + 0.8y_d)$$

$$\text{ආයෝජන වියදම} \quad (I) = 200$$

$$\text{රාජ්‍ය ආදායම} \quad (G) = 300$$

$$\text{ශුද්ධ අපනයන} \quad (X-M) = -100$$

$$\text{වැය කළ හැකි ආදායම (Y-T)} = -y_d$$

$$\text{ස්වාධීන බදු} \quad (T) = -250$$

$$Y = E$$

$$Y = C + I + G + (X - M)$$

$$Y = 600 + 0.8yd + 200 + 300 - 100$$

$$Y = 600 + 0.8(Y - T) + 400$$

$$E = 600 + 0.8(Y - 250) + 400$$

$$E = 1000 - 200 + 0.8Y$$

$$Y = 800 + 0.8Yd$$

$$Y - 0.8y = 800$$

$$0.2Y = 800$$

$$\underline{\underline{Y = 4000}} \quad (\text{රු. මිලියන})$$

### කාන්දු වීම් = විදීම් ප්‍රවේශය

- කාන්දු වීම් විදීම් ප්‍රවේශය මගින් ද ආර්ථිකය සමත්වීම නිමැවුම තීරණය වන ආකාරය දැක්වීය හැකි ය.
- කිසියම් කාලපරිච්ඡයක් තුළ වක්‍රීය ආදායම් වෙත්කාකාර ප්‍රවාහයන් සිදු වන ගිලිහීම් කාන්දු වීම ලෙස හඳුන්වයි. ආර්ථිකයක කාන්දු වීම ස්වරුප තුනකි. එනම්
  - ඉතුරුම් (S)
  - ස්වාධීන බදු (T)
  - ආනයන (M)
- ඉතුරුම් වැය කළ හැකි ආදායමෙන් පරිභේදනය සඳහා වැය තොකරන කොටස යි.
- ස්වාධීන බදු කුටුම්බ වෙත ලැබෙන ආදායමෙන් රජය වෙත, මාරු වන කොටස යි.
- ඉතුරුම්, ස්වාධීන බදු සහ ආනයන වියදුම් හේතුවෙන් සමස්ත වියදුම් ප්‍රවාහය සංකෝචනය වේ.
- මූල විදීම් වට්නාකම වක්‍රීය ආදායම් ප්‍රවාහය ගක්කීමක් කිරීමට හේතු වන අතර විදීම වක්‍රීය ආදායම් ප්‍රවාහය ප්‍රසාරණය කිරීමට හේතු වේ.
- ආර්ථිකයේ විදීම් ස්වරුප තුනකි. එනම්
  - ස්වාධීන ආයෝජන (I)
  - ස්වාධීන රාජ්‍ය වියදුම් (G)

• අපනයන

(X)

- කාන්දු වීම් වටිනාකම වක්‍රීය ආදායම් ප්‍රවාහය දුරටල කිරීමට හේතු වන අතර මුළු විදීම (එකතු වීම්) වටිනාකම වක්‍රීය ආදායම් ප්‍රවාහය ගක්තිමත් කිරීමට හේතු වේ. මෙම නිසා ඒවා එකිනෙකට සමාන වීම තුළින් සාර්ව ආර්ථික සමතුලිතය ඇති වේ. ආර්ථිකයේ එම කොන්දේසිය පහත දැක්වෙන ලෙස ප්‍රකාශ කළ හැකි ය.

$$\mathbf{W} = \mathbf{J}$$


$$\mathbf{S} + \mathbf{T} + \mathbf{M} = \mathbf{I} + \mathbf{G} + \mathbf{X}$$

- කාන්දු වීම් = විදීම ප්‍රවෙශය මගින් සාර්ව ආර්ථික සමතුලිතය තීරණය වන ආකාරය පහත පරිදි සංඛ්‍යා ලේඛන මගින් ඉදිරිපත් කළ හැකි ය.

ආදායම (Y)	ඉතුරුම් (S)	ස්වාධීන බදු (T)	ආනයන (M)	ආයෝජනය (I)	රාජ්‍ය වියදම (G)	අපනයන (X)	මුළු කාන්දුවීම් (W)	මුළු විදීම (J)
0	-650	250	300	200	300	200	-100	700
2000	-250	250	300	200	300	200	300	700
4000	150	250	300	200	300	200	700	700
6000	550	250	300	200	300	200	1100	700
8000	950	250	300	200	300	200	1500	700
10000	1350	250	300	200	300	200	1900	700

- ආර්ථිකයේ මුළු කාන්දු වීම් වටිනාකම මුළු විදීම වටිනාකමට සමාන වන්නේ රු.ම් 4000 ආදායම මට්ටම දී ය. එම අවස්ථාවේ දී සාර්ව ආර්ථික සමතුලිතය සිදු වේ.

- කාන්දුවේම = විදීම ප්‍රවේශය මගින් සාර්ව ආර්ථික සමතුලිතය තීරණය වන ආකාරය පහත පරිදි ප්‍රස්තාර සටහන් මගින් ඉදිරිපත් කළ හැකි ය.



- ඉහත ප්‍රස්තාර සටහනේ මූල ලක්ෂයට පහළින් කාන්දු වේම රේඛාව ආරම්භ වේ.
- එම ප්‍රස්තාර සටහනේ විදීම රේඛාව ආරම්භ වන්නේ මූල ලක්ෂයට ඉහළින් ය. එය ආදායම් අක්ෂයට සමාන්තර වේ.
- ඉහත ප්‍රස්තාර සටහනේ a ලක්ෂයේදී කාන්දු වේම රේඛාව සහ විදීම රේඛාව ජේදනය වන අතර එම ලක්ෂයේදී සාර්ව ආර්ථික සමතුලිතය ඇති වේ. එම ලක්ෂයේදී ආදායම් මට්ටම රු.ම් 4000 වන තිසා සමතුලිත ආදායම් මට්ටම රු.ම් 4000 වේ.
- කාන්දු වේම = විදීම ප්‍රවේශය මගින් සාර්ව ආර්ථික සමතුලිතය තීරණය වන ආකාරය පහත පරිදි සමිකරණ ඇපුරෙන් ඉදිරිපත් කළ හැකි ය.
- ආර්ථිකයේ මුළු කාන්දු වීම්වල ඇතුළත් සංරචක පහත දැක්වේ.

$$W = S + T + M$$

- ආර්ථිකයේ මුළු විදීම්වල ඇතුළත් සංරචක පහත දැක්වේ.

$$J = I + G + X$$

- ලේ අනුව කාන්දු වීම = විදීම ප්‍රවේශය මගින් සාර්ව ආර්ථික සමතුලිතය තීරණය වන ආකාරය පහත පරිදි සමිකරණ ඇසුරෙන් ඉදිරිපත් කළ හැකි ය.

$$W = J$$

$$S + T + M = I + G + X$$

නිදසුන් : රු. මිලියන

• ඉතුරුම් (S)	= 150
• ස්වාධීන බදු (T)	= 250
• ආනයනය (M)	= 300
• මුළු කාන්දු වීම වට්නාකම (W)	= 700
• ආයෝජන (I)	= 200
• රාජ්‍ය වියදම (G)	= 300
• අපනයන (X)	= 200
• මුළු විදීම වට්නාකම (J)	= 700

$$W = J$$

$$S + T + M = I + G + X$$

$$150 + 250 + 300 = 200 + 300 + 200$$

$$700 = 700 \text{ (රු. මිලියන)}$$

**C=600+0.8Yd** පරිහෝජන ශ්‍රීතය ඇසුරෙන් ඉතුරුම් ශ්‍රීතය **S=(-600)+0.2Yd** ලෙස ආවේණිකර,

$$W = J$$

$$S + T + M = I + G + X$$

$$-600 + 0.2y + 250 + 300 = 200 + 300 + 200$$

$$-600 + 0.2(y - 250) + 550 = 700$$

$$-650 + 550 + 0.2y = 700$$

$$0.2y = 700 + 100$$

$$Y = \frac{800}{0.2}$$


$$\underline{\underline{Y = 4000}}$$

- આදායම වියදුම් ප්‍රවේශය සහ කාන්දු විම විදුම් ප්‍රවේශය අතර පවතින සම්බන්ධතාව සංඛ්‍යා ලේඛන වගුවකින් පහත පරිදි ඉදිරිපත් කළ හැකි ය.

ਆදායම (Y)	ඉතුරුම් (S)	ස්වාධීන බදු (T)	පරිශෝෂ නය (C)	ਆයෝජනය (I)	රාජ්‍ය වියදම (G)	අපනයන (X)	සමස්ක වියදම (E)	ਆනයන (M)
0	-650	250	600	200	300	200	1000	300
2000	-250	250	2000	200	300	200	2400	300
4000	150	250	3600	200	300	200	4000	300
6000	550	250	5200	200	300	200	5600	300
8000	950	250	6800	200	300	200	7200	300
10000	1350	250	8400	200	300	200	8800	300

(රුපියල් මිලියනවලින් දක්වේ.)

- ඉහත සංඛ්‍යා ලේඛන වගුව අනුව ආර්ථිකයේ රුපියල් මිලියන 4000 ආදායම මට්ටමේ දී ආදායම වියදමට සමාන ( $Y = E$ ) වන අතර කාන්දු විම විදුම්වලට සමාන ( $W = J$ ) වේ.
- ଆර්ථිකයේ ආදායම වියදුම් ප්‍රවේශ ( $Y = E$ ) සහ කාන්දු විම විදුම් ප්‍රවේශ ( $W = J$ ) අතර පවතින සම්බන්ධතාව ප්‍රස්තාර සටහනක් මගින් පහත පරිදි ඉදිරිපත් කළ හැකි ය.



- ඉහත ප්‍රස්තාර සටහනේ සමාඟන ආදායම රේඛාව හා වියදුම් රේඛාව  $E$  ලක්ෂයේ දී ජේදනය වන අතර එම ලක්ෂයයේ දී ආදායම මට්ටම වන රුපියල් මිලියන 4000 සහ කාන්දු විම රේඛාව විදුම් රේඛාව ජේදනය වන  $a$  ලක්ෂයයේ දී ආදායම මට්ටම වන රුපියල් මිලියන 4000 සමාන ඇගයක් වේ.

- මෙම අනුව ආදායම් වියදම් ප්‍රවේශ (Y= E) සහ කාන්දුවේම් විදීම් ප්‍රවේශ (W= J) අතර පවතින සම්බන්ධතාව පැහැදිලි වේ.

#### **6.4: සමාභාර ඉල්ලුම සංරචක වෙනස් වීම මත සාර්ව ආර්ථික සමතුලිත වෙනස්වීම් ගුණක ක්‍රියාවලිය ඇසුරෙන් පෙන්වා දෙයි.**

- සාර්ව ආර්ථික සමතුලිතය වෙනස් වීම පැහැදිලි කරයි.
- සාර්ව ආර්ථිකයක සමතුලිතය වෙනස් වීමට බලපාන සාධක නම් කරයි.
- ස්වායත්ත වියදම් වර්ග වෙනස් වීම අනුව සාර්ව ආර්ථික සමතුලිතය වෙනස් වන ආකාරය ඉදිරිපත් කරයි.
- පරිහෝජන ක්‍රිතය වෙනස් වීම අනුව සාර්ව ආර්ථික සමතුලිතය වෙනස් වන ආකාරය පැහැදිලි කරයි.
- ආයෝජන ක්‍රිතය වෙනස් වීම අනුව ආර්ථිකයක සමතුලිතය වෙනස් වන ආකාරය පැහැදිලි කරයි.
- සාර්ව ආර්ථිකයක ගුණක ක්‍රියාවලිය හඳුන්වයි.
- ආර්ථිකයක ගුණක ක්‍රියාවලිය ලේඛනයක් හා සම්කරණයක් ඇසුරෙන් විශ්‍රාන්ති කරයි.
- ආයෝජන ගුණකය, රජයේ වියදම් ගුණකය, බුදු ගුණකය, සංක්‍රාම ගුණකය සහ තුළිත අය වැය ගුණකය සංඛ්‍යාත්මක ව විස්තර කරයි.
- සමතුලිත ආදායම, පූර්ණ සේවා නියුත්ති මට්ටම මත හා ඉන් බැහැර ව පිහිටන අවස්ථා විස්තර කරයි.

#### **සාර්ව ආර්ථික සමතුලිතය වෙනස් වීම**

- සාර්ව ආර්ථික සමතුලිතය වෙනස් වීමට බලපාන සාධක
  - පරිහෝජන ක්‍රිතය වෙනස් වීම
  - ස්වාධීන ආයෝජන වෙනස් වීම
  - රාජ්‍ය මිල දී ගැනීම් වෙනස් වීම
  - ස්වාධීන බදුවල වෙනස් වීම
  - සංක්‍රාම වියදම් වෙනස් වීම

#### **පරිහෝජන ක්‍රිතය වෙනස් වීම**

- ස්වාධීන පරිහෝජනය හෝ ආන්තික පරිහෝජනය නැමියාව හෝ වෙනස් වීම අනුව පරිහෝජන ක්‍රිතය වෙනස් වේ. මෙම නිසා ස්වාධීන පරිහෝජනය හෝ ආන්තික පරිහෝජනය නැමියාව වෙනස් වීම අනුව සාර්ව ආර්ථික සමතුලිතය ද වෙනස් වේ.

- ස්වාධීන පරිභෝෂනය වෙනස් විම අනුව සාර්ව ආර්ථික සමතුලිතය වෙනස් වන ආකාරය පහත නිදසුන ඇසුරින් පැහැදිලි කළ හැකි ය.

$$\text{නිදසුන} : - C = 200 + 0.8y, I = 100$$

$$Y = E$$

$$\text{සමතුලිත ආදායම} \quad Y = C + I$$

$$Y = 200 + 0.8y + 100$$

$$Y = 300 + 0.8y$$

$$Y - 0.8y = 300$$

$$0.2y = 300$$

$$Y = \frac{300}{0.2}$$

$$Y = 1500 \text{ (රු.මිලියන)}$$

- ඉහත නිදසුනේ ස්වාධීන පරිභෝෂනය 200 සිට 250 දක්වා ඉහළ හිය විට පරිභෝෂන ශ්‍රීතය පහත ආකාරයට වෙනස් වේ.

$$C = 250 + 0.8y \quad I = 100 \text{ (ස්වාධීන ආයෝගන)}$$

$$E = Y$$

$$\text{සමතුලිත ආදායම ( } Y ) = C + I$$

$$Y = 250 + 0.8y + 100$$

$$Y = 350 + 0.8y$$


$$Y - 0.8y = 350y$$

$$0.2y = 350$$

$$Y = \frac{350}{0.2}$$

$$Y = 1750 \text{ (රු.මිලියන)}$$

- ස්වාධීන පරිභෝෂනය වෙනස් වීම අනුව සාර්ව ආර්ථික සමතුලිතය වෙනස් වන ආකාරය පහත පරිදි ප්‍රස්තාර සටහනකින් ද දැක්වීය හැකි ය.



- ଆන්තික පරිභෝෂන නැමියාව වෙනස් වීම නිසා සාර්ව ආර්ථික සමතුලිතය වෙනස් විය හැකි ආකාරය පහත නිදසුන ඇසුරේන් පැහැදිලි කළ හැකි ය.  
නිදසුන්

$$C = 200 + 0.8y \quad I = 100 \quad (\text{ස්වාධීන ආයෝජනය})$$

$$Y = E$$

$$Y = C + I$$

$$Y = 200 + 0.8Y + 100$$

$$\text{සමතුලිත ආදායම } (Y) = 1500 \text{ (මිලියන)}$$

**C = 200 + 0.9 y** ලෙස ආන්තික පරිභෝෂන නැමියාව ඉහළ ගිය විට සමතුලිත ආදායම

$$Y = E$$


$$Y = C + I$$

$$Y = 200 + 0.9Y + 100$$

$$0.1Y = 300$$

$$\text{සමතුලිත ආදායම} = 3000 \text{ (මිලියන)}$$

- ස්වාධීන පරිභෝෂනය ස්ථාවර මට්ටමක දී ආත්තික පරිභෝෂන නැමියාව ඉහළ යැම නිසා සමතුලිත ආදායම වෙනස් වීම පහත දැක්වෙන ප්‍රස්තාර සටහනින් පැහැදිලි කළ හැකි ය.



### ස්වාධීන ආයෝජන වෙනස් වීම

- ආර්ථිකයෙහි ස්වාධීන ආයෝජන වියදම් වෙනස් වූ විට සමතුලිත ජාතික ආදායම වෙනස් වේ.

නිදුසුන්

- ආර්ථිකයෙහි ආයෝජනය = 100
- පරිභෝෂනය C = 200 + 0.8 yd
- රාජ්‍ය මිල දී ගැනීම් = 200
- බදු = 50
- ගුද්ධ අපනයන = - 100

$$\begin{aligned}
 Y &= C + I + G + (X - M) \\
 &= 200 + 0.8(Y - T) + 200 + 100 + (-100) \\
 &= 400 + 0.8(Y - 50)
 \end{aligned}$$

$$Y - 0.8y = 360$$

$$Y = \frac{360}{0.2}$$

$$\underline{Y = 1800}$$

- ඉහත නිදුසුනෙහි ආයෝජන වියදම් 100කින් ඉහළ ගියහොත් නව සමතුලිතය පහත පරිදි ගණනය කළ හැකිය.

$$Y = E$$


$$\begin{aligned}
 Y &= C + I + G + (X - M) \\
 &= 200 + 0.8(Y - T) + 200 + 200 + (-100) \\
 &= 500 + 0.8(Y - 50)
 \end{aligned}$$

$$Y - 0.8Y = 460$$

$$Y = \frac{460}{0.2}$$

$$\underline{\underline{Y = 2300}}$$

- මෙහි දී ආයෝජන වියදම් 100 කින් වැඩි වන විට සමතුලිත ජාතික නිෂ්පාදනය ආදායම 1800 සිට 2300 දක්වා ඉහළ යන අතර එය ආර්ථික ප්‍රසාරණයකි.
- එය ප්‍රස්තාර සටහනකින් පහත පරිදි දක්වීය හැකි ය.



- ඉහත ප්‍රස්තාර සටහනට අනුව ආයෝජන වියදම් වැඩි වන විට සමස්ක වියදම් ඉහළ ගොස් සමාඟන ඉල්ලුම වකුය  $E_1$  සිට  $E_x$  දක්වා ඉහළට විතැන් වේ. ඒ අනුව සමතුලිත නිෂ්පාදනය 1800 සිට 2300 දක්වා ඉහළ යයි.

### රාජ්‍ය මිල දී ගැනීම් වෙනස් වීම

- රාජ්‍ය මිල දී ගැනීම් වෙනස් වීම තුළින් ද සමතුලිත නිෂ්පාදනය වෙනස් වේ. නිදසින්

$$Y = E$$

$$Y = C + I + G + (X - M)$$

$$= 200 + 0.8 (Y - T) + 200 + 100 + (-100)$$

$$= 200 + 0.8 (Y - 50) + 200 + 100 + (-100)$$

$$Y - 0.8y = 400 - 40$$

$$Y = \frac{360}{0.2}$$

$$\underline{\underline{Y = 1800}}$$

- මෙම ආර්ථිකයේ රාජ්‍ය මිලදී ගැනීම් 50කින් ඉහළ ගියහොත් සමතුලිත නිමැවුම පහත පරිදි ඉහළ යයි.

$$Y = E$$

$$Y = C + I + G + (X - M)$$

$$= 200 + 0.8 (Y - 50) + 100 + 250 + (-100)$$

$$Y = 450 + 0.8y - 40$$

$$Y = \frac{410}{0.2}$$

$$Y = \underline{\underline{2050}}$$

- රාජ්‍ය මිල දී ගැනීම් 50කින් වැඩි වන විට සමතුලිතය 1800 සිට 2050 දක්වා ඉහළ යයි.

### ස්වාධීන බදුවල වෙනස් වේම

- ආර්ථිකයේ රුපය විසින් බඳු අය කිරීම වෙනස් කිරීම තුළින් ද සමතුලිත ජාතික නිමැවුම වෙනස් වේ.
- බඳු අය කිරීම වැඩි කළ විට සමතුලිත නිමැවුම අඩු වන අතර බඳු ගෙවීම අඩු කළ විට සමතුලිත නිමැවුම මට්ටම ඉහළ යයි. නිදසුන්,  
කළින් ඉදිරිපත් කළ නිදසුන සැලකිල්ලට ගත් විට බඳු අය කිරීම 50 වන අතර සමතුලිත නිමැවුම 1800කි. බඳු අය කිරීම 100 දක්වා වැඩි කළ හෝන් සමතුලිත නිමැවුම පහත පරිදි වෙනස් වේ.

$$Y = E$$

$$Y = C + I + G + (X - M)$$

$$= 200 + 0.8 (Y - 100) + 200 + 200 + (-100)$$


$$= 400 + 0.8 Y - 80$$

$$Y - 0.8Y = 320$$

$$Y = \frac{320}{0.2}$$

$$Y = \underline{\underline{1600}}$$

- බදු අය කිරීම හේතුවෙන් සමතුලිත නිමැවුම 1800 සිට 1600 දක්වා සංකෝචනය විය. මෙය ප්‍රස්ථාර සටහන මගින්ද පැහැදිලි කළ හැකි ය.



### සාර්ව ආර්ථිකයක ගුණක ක්‍රියාවලිය

- ස්වාධීන වියදමේ සංරච්ඡකයක් වෙනස් වීම නිසා සමතුලිත ආදායමේ ඇති වන වෙනස් වීම විශ්‍රාන්ති කරන්නේ ගුණක ක්‍රියාවලියෙනි. ස්වාධීන වියදමේ වෙනස් වීම නිසා ආදායම මට්ටම කිහිප ගුණකයකින් වෙනස් වීම ගුණක ප්‍රතිච්චිතය (Multiplier effect) ලෙස හැඳින්වේ.
- ස්වාධීන වියදම් ඉහළ යැම හෝ පහළ යැම හෝ නිසා සමතුලිතය වෙනස් වීම ගුණකයේ විශාලත්වය අනුව සිදු වේ.

### ස්වාධීන වියදම් ගුණකය

- ආර්ථිකයේ කිසියම් ස්වාධීන වියදමක් යම්කිසි ප්‍රමාණයකින් වැඩි වන විට සමතුලිත නිමැවුම කොපමණ ප්‍රමාණයකින් වැඩි වේදිය පෙන්වන සංගුණකය ගුණකය ලෙස හඳුන්වයි.
- සාමාන්‍යයෙන් සරල ආර්ථිකයක ගුණකය පහත පරිදි දැක්වීය හැකි ය.

$$K = 1/(1-b) = 1/(1-MPC) = 1/(MPS)$$

- රජය ඇතුළත් ආර්ථිකයක වූව ද පවතින බඳු ස්වායන්ත්‍ර බඳු යැයි උපකල්පනය මත ගුණකය පහත පරිදි දැක්වීය හැකි ය.

$$K = 1/(1-b) = 1/(1-MPC) = 1/(1-MPS)$$

- රජය ඇතුළත් ආර්ථිකයක ස්වායන්ත්‍ර වියදම් වර්ග තුනකි.
  - පරිහෝජන වියදම
  - ආයෝජන වියදම
  - රජයේ පරිහෝජන වියදම
- කිසියම් ස්වායන්ත්‍ර වියදමක් යම් ප්‍රමාණයකින් වෙනස් කරන විට ජාතික නිමැවුම කොපමණ ප්‍රමාණයකින් වෙනස් වන්නේ දැයි ගුණකය මගින් ගණනය කළ හැකි ය.
- ගුණකයෙහි විවිධ ස්වරූප කිහිපයක් පහත දැක්වේ.

- පරිභෝජන වියදම් ගුණකය
  - ආයෝජන වියදම් ගුණකය
  - රජයේ වියදම් ගුණකය
  - බදු ගුණකය
  - සංකුම ගුණකය
  - කුලීත අයවැය ගුණකය
- රජයේ වියදම් ගුණකය ආන්තික ඉතුරුම් නැමියාවේ පරස්පරය වේ.

$$K = \frac{1}{MPS}$$

( MPS ආන්තික ඉතුරුම් නැමියාව )

නිදුසුන්

$$C = 200 + 0.8y$$

$$\Delta I = 100$$


$$\text{සමතුලිත ආදායම } (Y) = 1500$$

$$\begin{aligned} \text{ਆයෝජන ගුණකය} &= \frac{1}{1 - 0.8} \\ &= \frac{1}{0.2} = 5 \end{aligned}$$

- ආයෝජන ගුණකයේ විශාලත්වය මත සමතුලිත ආදායම වෙනස් විම සංඛ්‍යා ලේඛන වගුවකින් ඉදිරිපත් කළ හැකි ය.

ଆයෝජනයේ වෙනස් විම(ΔI)	ଆයෝජන ගුණකය(K)	පවතින සමතුලිත ආදායම	නව සමතුලිත ආදායම(Y)	සමතුලිත ආදායමේ වෙනස් විම(ΔY)
100	5	1500	$1500 + 500 = 2000$	500
100	10	1500	$1500 + 1000 = 2500$	1000

- ආයෝජන ගුණකයේ විශාලත්වය අනුව සමතුලිත ආදායම වෙනස් වේ.
- ආයෝජන ගුණකයේ විශාලත්වය තීරණය වන්නේ ආන්තික ඉතුරුම් නැමියාව මතයි.



$$\text{රුපුදී වියදුම් ගුණකය } (K_G) = \frac{1}{MPS}$$

$$\text{නිශ්චත } C = 200 + 0.8y$$

$$\begin{aligned} (K_G) &= \frac{1}{1 - 0.8} \\ &= \frac{1}{0.2} \\ &= 5 \end{aligned}$$

### බදු ගුණකය

$$\begin{aligned} (K_T) &= \frac{-b}{1 - b} \\ &= \frac{-0.8}{1 - 0.8} \\ &= \frac{-0.8}{0.2} \\ &= -4 \end{aligned}$$

- ස්වාධීන බද්දක් යම් ප්‍රමාණයකින් වෙනස් කරන විට එහි ප්‍රතිඵලයක් වගයෙන් ජාතික නිමැවුම් කොපමණ ප්‍රමාණයකින් වෙනස් වේදිය බදු ගුණකයෙන් පෙන්වයි. ස්වාධීන බදු සහ ජාතික නිමැවුම් අතර පවතින්නේ ප්‍රතිශේෂම සම්බන්ධතාවයකි.

### තුළිත අයවැය ගුණකය

- රාජ්‍ය වියදුම් ගුණකය සහ බදු ගුණකයේ වටිනාකම අතර වෙනස් එකට සමාන වේ. එය තුළිත අයවැය ගුණකය ලෙස හඳුන්වයි. රුපයේ ආදායමට සමාන වියදුමක් පවතින අයවැය ලේඛනයක් තුළිත අයවැය ගුණකය වටිනාකම එකට සමාන වේ.

$$\text{තුළිත අයවැය ගුණකය} = K_G + K_T$$

$$\begin{aligned} &= \frac{1}{1 - b} + \frac{-b}{1 - b} \\ &= \frac{1 - b}{1 - b} \\ &= 1 \end{aligned}$$

- එයින් අදහස් කරන්නේ රාජ්‍ය වියදම් සහ බදු සමාන ප්‍රමාණයකින් වැඩි කළ විට ජාතික ආදායම රාජ්‍ය වියදම් වැඩි කළ ප්‍රමාණයෙන් ම ප්‍රසාරණය වන බවයි. තුළිත අයවැය ලේඛනයක් ආර්ථිකයේ ප්‍රසාරණාත්මක බලපෑමක් ඇති කරයි.
- මෙයට හේතු වන්නේ රජයේ වියදම් වැඩි කිරීම නිසා ඇති වන නිමවුමේ ප්‍රසාරණාත්මක බලපෑම රජයේ බදු ආදායම ඉහළ දැමීමෙන් ඇති වන සංකෝචනාත්මක බලපෑමට වඩා ඉහළ අගයක් ගැනීම ය.

නිදුස්සන :- රාජ්‍ය වියදම් සහ ස්වාධීන බදු මිලියන 50න් වැඩිකළ විට ආර්ථිකයේ මිලියන 50න් සමතුලිත ආදායම ප්‍රසාරණය වේ.

$$\text{රාජ්‍ය වියදම් ගුණකය ( } K_G \text{ )} = 1 / 1-b = 1 / 0.2 = 5$$

$$\text{රජයේ බදු ගුණකය ( } K_T \text{ )} = -b / 1-b = -0.8 / 0.2 = -4$$

$$\Delta Y = K_G \times \Delta G + K_T \times \Delta T$$


$$\Delta Y = 5 \times 50 + (-4 \times 50)$$

$$\Delta Y = 250 + (-200)$$

$$\Delta Y = \underline{50}$$

### පූර්ණ සේවා නියුක්ති මට්ටමේ සමතුලිත නිමවුම


- කිසියම් ආර්ථිකයක විහා නිමවුම නැත්තෙනාත් පූර්ණ සේවා නියුක්ති නිමවුම මට්ටමට සමාන සමාඟාර ඉල්ලුම් මට්ටමක් පවතී නම් එය පූර්ණ සේවා නියුක්ති මට්ටමේ සමතුලිත නිමවුම වගයෙන් හැඳින්වේ. මෙය පහත සඳහන් ප්‍රස්තාර සටහනෙන් ඇසුරෙන් පෙන්විය හැකි ය.



ඉහත ප්‍රස්තාරයේ  $Y_F$  නිමවුම මට්ටමෙන් පෙන්නුම් කරනුයේ පූර්ණ සේවා නියුක්ති මට්ටමේ සාර්ථක ආර්ථික සමතුලිතයයි. එහි දී පූර්ණ සේවා නියුක්ති නිමවුම මට්ටම ( $Y_F$ ) එය පවත්වා

ගෙන යාමට අවශ්‍ය සමාඟන වියදමට ( $E_F$ ) සමාන වේ. මෙහි දී උද්ධමනාත්මක හෝ අවධමනාත්මක තත්ත්ව හෝ නොපවති.


- අැතැම් අවස්ථාවල දී පුරුණ සේවා නියුක්ති මට්ටමේ නිමැවුමට අවශ්‍ය ඉල්ලුම ඉක්මවා සැබෑ සමාඟන ඉල්ලුම (වියදම) ඉහළ ගිය විට උද්ධමනාත්මක පරතරයක් ඇති වේ. එය පහත ප්‍රස්ථාර සටහනෙන් පැහැදිලි කළ හැකි ය.



ඉහත ප්‍රස්ථාරයේ  $Y_F$  යනු පුරුණ සේවා නියුක්ති මට්ටම වන අතර  $Y_2$  යනු ආර්ථිකයේ පවතින සාර්ථක ආර්ථික සම්බුද්ධිය නිමැවුම මට්ටම වේ. මෙහි  $E_F$  වකුයෙන් පෙන්වුම් කරනුයේ පුරුණ සේවා නියුක්ති නිමැවුමට අවශ්‍ය සමාඟන වියදම වන අතර  $E_1$  වකුයෙන් පෙන්වුම් කරනුයේ පුරුණ සේවා නියුක්ති මට්ටමට අවශ්‍ය වියදම ඉක්මවා දැනට පවතින සැබෑ සමාඟන වියදම් තත්ත්වයයි. මෙහි a - b පරතරය මගින් උද්ධමනාත්මක පරතරය පෙන්වුම් කරයි.

- ආර්ථිකයක ඇතැම් අවස්ථාවලදී පුරුණ සේවා නියුක්ති නිමැවුමට අවශ්‍ය සමාඟන වියදමට වඩා අඩු සැබෑ සමාඟන වියදමක් ආර්ථිකය තුළ පවතී. එය ප්‍රතිගමනාත්මක (අවධමනාත්මක) පරතරයක් සහිත තත්ත්වයකි.
- එය පහත සඳහන් ප්‍රස්ථාර සටහන ඇසුරින් පැහැදිලි කළ හැකි ය.

$$Y = E$$



ඉහත ප්‍රස්ථාරයට අනුව  $Y_F$  පුරුණ සේවා නියුක්ති සමතුලිත තත්ත්වය වන අතර  $Y_2$  මගින් පෙන්නුම කරනුයේ ආර්ථිකයේ පවතින සමතුලිත නිමැවුම මට්ටම වේ.  $E_F$  වකුයෙන් පෙන්නුම කරනුයේ පුරුණ සේවා නියුක්ති නිමැවුම මට්ටම අවශ්‍ය සමාඟන වියදම වන අතර  $E_1$  වකුයෙන් පෙන්නුම කරනුයේ පුරුණ සේවා නියුක්ති නිමැවුම මට්ටම මට්ටමට අවශ්‍ය වියදමට වඩා අඩු දැනට ආර්ථිකයේ පවතින සැබෑ සමාඟන වියදම වේ. මෙහි  $a - b$  පරතරය මගින් පෙන්නුම කරනුයේ අවධමනාත්මක පරතරයයි. මෙහි  $Y_F - Y_2$  මගින් පෙන්වන්නේ ප්‍රතිගමනාත්මක පරතරය හෙවත් සේවා වියුක්ති පරතරයයි.